

2019.01.22 වන දින පෙ.ව. 10.00 ට සීමාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභභාගී වූ

- 1. ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
- 2. ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 3. ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 4. ගරු කාරක සභික - ඩබ්.ඒ.ඩී. භීතාමනි ස්වර්ණලතා මැතිතුමිය
- 5. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා
- 6. ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 7. ගරු කාරක සභික - ඊ.ජී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා මැතිතුමිය

සභභාගී නොවූ

- 1. ගරු කාරක සභික - කේ.ඒ.ඩී. එල්. ඔල්ගා අතුකෝරළ මැතිතුමිය
- 2. ගරු කාරක සභික - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 3. ගරු කාරක සභික - ආර්.ඒ.ඩී. සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය
- 4. ගරු කාරක සභික - එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා

සභභාගී වූ නිලධාරීන්.

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 4. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේඡුකා ඉද්දමල්ගොඩ මිය .
- 5. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 6. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී - පාදුක්ක - දුමිත්‍ර කහන්ගමගේ මයා
- 7. ප්‍රජා සංවර්ධන නිලධාරී - කේ.ජී. ශර්මලා දුෂානි මිය
- 8. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය
- 9. සංවර්ධන නිලධාරී - ආර්.පී.එන්.පී. ජිනදාස මයා.
- 10. ආදායම් පරිපාලක - කහහේන - වන්දිම ජයලාල් රත්නෙත්ති මයා.
- 11. ආදායම් පරීක්ෂක - පාදුක්ක - ඩී.පී.සී.ඒ.කේ. පෙරේරා මයා
- 12. ආදායම් පරීක්ෂක - හංවැල්ල - නලින් විමලසිරි මයා
- 13. සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - බී. උපාලි මයා.
- 14. සෞඛ්‍ය පරීක්ෂක - හංවැල්ල - කේ.ඒ.එල්. රාජපක්ෂ මයා.
- 15. පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක - පාදුක්ක - එම්.ඩබ්.එස්. ගයාන් මඩමවත්ත මයා.
- 16. මාර්ග සංවර්ධන අධිකාරී නිලධාරී - කේ. යූ. වන්දන මයා.
- 17. අඩවි වන නිලධාරී - කහහේන - බී. උපුල් කුමාර

ගරු සභාපතිතුමා විසින් පැමිණ සිටි සියලුම දෙනා සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

1. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (03) යටතේ දැක්වෙන “කොස්ගම විලේප් නේවාසික භූමි ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන පොලිතින් කර්මාන්ත ශාලාවට ට්‍රාන්ස්පෝමරයක් සවි කිරීමට, 33Kv අධි බලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීමට හා එල දරන ගස් හා ගස් අතු කපා ඉවත් කිරීමට විරෝධතාවය දැක්වීම.” යන හිසින් යුතුව කොස්ගම, කොස්ගම විලේප්, නො. 262/18 හි පදිංචි එච්.එම්.ඒ. කුමාර මහතා විසින් 2018.09.06 දිනැතිව 33Kv අධි බලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීමට විරුද්ධ වීමට හේතු දක්වමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අදාළ බලපත්‍ර ඉදිරිපත් කරන ලෙස පොලිතින් කර්මාන්ත ශාලා හිමිකරු ඩබ්. ඒ. ආර්. විජේසේකර මහතාට දැන්වීමටත් එතෙක් මෙම කර්මාන්තශාලාවට ට්‍රාන්ස්පෝමරයක් සවිකිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු අත්හිටුවන ලෙස විදුලි බල මණ්ඩලයට සහ හංවැල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය වෙත දන්වා යවා ඇති අතර මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ හා අදායම් පරීක්ෂකගේ වාර්තා කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. අදාළ වාර්තාව සලකා බලන ලද කාරක සභාව වෙළඳ බලපත්‍රය ලබාගෙන නොමැති බැවින් මේ සඳහා නීත්‍යානුකූලව කටයුතු කිරීමට දන්වා ඇති බැවින් ඒ සඳහා නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කර ඇති බවට අදායම් පරිපාලක මහතා විසින් කාරක සභාව දැනුවත් කළ අතර කර්මාන්තශාලා හිමිකරු වන ඩබ්. ඒ. ආර්. විජේසේකර මහතා, කොට්ඨාශභාර ගරු මන්ත්‍රී සමන්ත උදයකුමාර මැතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් වන්දන සූරියආරච්චි මැතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා, කොස්ගම පොලිසියේ පරිසර අංශයේ නිලධාරී මහතෙකු හා අදායම් පරිපාලක මහතා ඉදිරි කාරක සභාව වෙත කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.

2. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (04) යටතේ දැක්වෙන පෝරුවදණ්ඩ, පනංගල වත්ත, නො. 168/40/ඒ/1 දරණ ස්ථානයේ පදිංචි ආර්.ඒ. සුසන්ත කුමාර නැමති අය විසින් සත්ව ගොවිපලක් පවත්වාගෙන යාම පිළිබඳව පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය වෙත 2018.06.19 දින ලද පැමිණිල්ලකට අදාළව 2018.07.03 දින පවත්වන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේ අනාවරණය වූ කරුණු සඳහන් කර මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස දක්වමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක WP/CM/PSW/WP-C/01/00159/2018 යටතේ 2018.08.29 දිනැතිව ලබාදුන් ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබාදී ඇති නිර්දේශ මේ වනතෙක් ක්‍රියාත්මක කර නොමැති බැවින් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ලබාදී ඇති නිර්දේශ දින 14 ක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙස අනුව ක්‍රියාකරන ලෙස ගොවිපල හිමිකරු වන පෝරුවදණ්ඩ, පනංගල වත්ත, නො. 168/40/ඒ/1 දරණ ස්ථානයේ පදිංචි ආර්.ඒ. සුසන්ත කුමාර මහතා වෙත දන්වා යවා ඇති අතර මේ වනවිට දින 14 ක කාලසීමාව ඉක්ම ගොස් ඇති බැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ලබාදෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කර ඇතිද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් ලබාදෙන ලෙසට පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දැනුවත් කරන ලදී.

3. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (08) යටතේ දැක්වෙන “වැසිකිලි වලක අපද්‍රව්‍ය කාන්දුවීම” යන හිසින් යුතුව කොස්ගම, දොල ඉහල, 344/03 හි පදිංචි එස්.ඒ. සෝමදාස මහතා විසින් 2018.09.18 හා 2018.10.03 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපි හා ඒ සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී වාර්තාව සලකා බලා මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් නිර්දේශ ලබාදී ඇති බව සඳහන් කළ අතර එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාල කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් එම වාර්තාව ඉදිරි කාරක සභාව වෙත ලබාගැනීමට තීරණය කරන ලදී.

4. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (10) යටතේ දැක්වෙන අකරවිට, නාගභ පාර, නො. 121/1 හි පදිංචි කේ.කේ. කුලසේන මහතා විසින් 2018.10.16 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව අනුව මෙය අනවසර ඉදිකිරීමක් වන බැවින් නීත්‍යානුකූල කිරීමට ගොඩනැගිලි අයදුම්පතක් මගින් අනුමැතිය ලබාගෙන ඉදිකිරීමට කටයුතු කරන ලෙස දැනුම්දිය යුතු බවට දක්වා ඇත. මේ සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව පැමිණිලිකරුගේ නිවසේ මායිමේ සිට වැසිකිලි වළ ඉදි කරන අයගේ මායිමට අඩි 6 ක දුරක් ඇති අතර එම මායිමේ සිට 1’ - 8” ක පමණ දුරකින් වැසිකිලි වළ (ආසන්නම කෙළවරට ඇති දුර) කපා ඇති අතර තද බොරළු පොළවක් බැවින් කඩා වැටීම අවම වන බවත් කෙසේවෙතත් මායිම දෙසින් කොන්ක්‍රීට් කර ඉදිකිරීම වඩාත් සුදුසු බවට නිර්දේශ කර ඇත. ඒ අනුව තාක්ෂණ නිලධාරී නිර්දේශ අනුව කටයුතු කරන ලෙස යාබද ඉඩම්හිමී ඩී.ඇම්. මුතුමැණිකේ මහත්මිය වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

5. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (14) යටතේ දැක්වෙන භංවැල්ල, හැටන් නැෂනල් බැංකු ගොඩනැගිල්ල, අංක 26 සී1/2 හි පදිංචි වයි.එච්. එස්. පෙරේරා මහතා විසින් “වතුර බැසයන අපිරිසිදුව පවතින කාණුවක් බඳවා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම.” යන හිසින් යුතුව 2018.11.14 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපියට අදාල කාණුව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කාණුවක් බැවින් මෙම ගැටළුව සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කර ලිපි යැවූ අතර 2019.01.22 දින කාරක සභාවට පැමිණි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීතුමාගෙන් කරුණු විමසා බලා හැකි ඉක්මණින් පිරිසුදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට, පැමිණිලිකරුට පිටපත් සහිතව ලිපි යැවීමට තීරණය කරන ලදී.

6. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (15) යටතේ දැක්වෙන තුම්මෝදර, වග - උතුරු ප්‍රදේශවාසීන් විසින් “දුගඳ හමන ඌරු ගොවිපලක් සම්බන්ධවයි.” යන හිසින් යුතුව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.පී. ගමගේ මහතා විසින් ඌරුකොටුව පරීක්ෂා කිරීමේදී දක්නට ලැබුණු නිරීක්ෂණ හා නිර්දේශ දක්වමින් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී විසින් ලබාදුන් වාර්තාව සලකා බැලූ කාරක සභාව එකී නිර්දේශ දින 14 ක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, පාදුක්ක වෙත පිටපත් සහිතව තුම්මෝදර, වග උතුර, අංක 390/4 හි පදිංචි පී.ඩී. දනුෂ්ක දිල්හාන් මහතා වෙත දන්වා යැවීමට ලබාගැනීමට තීරණය කරන ලදී.

7. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (16) යටතේ දැක්වෙන “අනවසර ජ්‍යෙෂ්ඨත්ව ප්‍රතිවක්‍රීකරණ කාර්යාලය සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2018.10.30 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව පරිශ්‍රය නඩත්තු කිරීම අසතුටුදායක බවත් විශාල ජ්‍යෙෂ්ඨත්ව කොටස් ප්‍රමාණයක් එළිමහනේ තිබූ අතර කොටසක් ආවරණය කරන ලද ස්ථානයක් තුළ ගබඩා කර ඇති බවත් දක්වා ඇත. එළිමහනේ තිබූ ජ්‍යෙෂ්ඨත්ව අබලි ද්‍රව්‍ය තුළ මදුරුවන් බෝවීමේ අවදානම් තත්වයක් තිබූ අතර, ජ්‍යෙෂ්ඨත්ව කොටස් සෝදන අපජලය, ජ්‍යෙෂ්ඨත්ව කුඩු සමඟ ඉඩමෙහි ඇති කාණුවක් ඔස්සේ ගලාගෙන යන බවත් මෙම ආයතනය සම්බන්ධයෙන් අදාල පාර්ශවය පරිසර බලපත්‍ර හා වෙළඳ බලපත්‍ර ලබාගත යුතු බවද බලපත්‍ර ලබාදෙන ආයතනවල කොන්දේසි වලට යටත්ව ක්‍රියාකළ යුතු බවට දක්වා ඇති බැවින් එම නිර්දේශ අනුව ක්‍රියා කරන ලෙස පාදුක්ක, අංගමුව, මිරියගල්ල පාර, අංක 191/2 ඒ ලිපිනයේ පදිංචි එම්.එස්.පී. මෙන්ඩිස් යන අය වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

8. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (17) යටතේ දැක්වෙන “ලිංචල ජලය අපිරිසිදුවීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2018.11.23 දිනැතිව ප්‍රදේශවාසීන් විසින් අංගම්පිටිය ග්‍රාමසේවා වසමේ අමීන්දගේ ලිමඩුව සම්බන්ධයෙන් යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව දැනට ලී කුඩු බැහැරලීම නවතා දමා ඇති අතර, බැහැර කරන ලද ලී කුඩු වියලී ඇති බැවින් දුර්ගන්ධයෙන් මහජනතාවට සිදුවන පීඩාව නැවතී ඇති බව වාර්තා කර ඇති අතර, ලී කුඩු බැහැරලීමෙන් සෘජුවම ලිං ජලයට හානිවීම පිළිබඳව බාහිර නිරීක්ෂණයෙන් නිගමනය කළ නොහැකි බැවින් ලිං ජලය භාවිත කරන අයගේ ඉල්ලීම මත ජල සාම්පල පරීක්ෂණයක් සිදුකිරීමටත් ඒ බව ප්‍රදේශවාසීන් වෙත දන්වා යැවීමටත් තීරණය කරන ලදී.

9. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (01) යටතේ දැක්වෙන මල්වාන, කන්දවත්ත, අංක 185/2 හි පදිංචි මොහොමඩ් හසන් අහමඩ් නියාස්, මොහොමඩ් හසන් අහමඩ් රහික්, මොහොමඩ් හසන් ඔමර් සිද්දික්, හසන් ඉමීනියාස් හුසේන් රිස්මී යන අයවලුන් විසින් “හංවැල්ල, පහන්ගම, හරස්පාර, හල්කඩවිල ඉඩමේ පුද්ගලික ඉඩම්වලින් වෙන්කොට ඇති කැබලි අංක C8 දරණ වැසි ජලය බැස යන කාණුව ප්‍රතිසංස්කරණය කිරීමේදී අපහට සිදුව ඇති අසාධාරණය සිදු නොවීම සඳහා ඉල්ලීමයි.” යන හිසින් යුතුව 2018.12.07 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් නඩුවක් පවතින බැවින් එමඟින් තීන්දුව ලබාදෙන තෙක් පෙර පැවති කාණු පද්ධතිය විවෘත කළයුතු බැවින් මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හංවැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, ගොවිජන සේවා නිලධාරී, ග්‍රාම සේවක හා මහජන සෞඛ්‍ය පරීක්ෂක යන නිලධාරීන් සමඟ සාකච්ඡාවක් 2019.01.24 දින පැවැත්වීමට තීරණය කරන ලදී.

10. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (03) යටතේ දැක්වෙන හංවැල්ල, කුඩළුවිල ප්‍රදේශවාසීන් විසින් “පීඩාකාරී අයුරින් ශබ්දය නිකුත් කෙරෙන බ්ලොක්ගල් නිෂ්පාදනය නැවැත්වීම.” යන හිසින් යුතුව 2018.11.29 දින යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව ශබ්දය පාලනය සඳහා මේ වනවිට යන්ත්‍රවල

ශබ්දය ඇතිවන ප්‍රධාන යන්ත්‍ර කොටස් ආවරණය වන පරිදි, ශබ්දය පිටවීම වැළැක්වීමට ශබ්ද පරිවාරක ද්‍රව්‍ය යොදා ආවරණ ඉදිකරමින් පවතින බවට දක්වා ඇත. ඒ අනුව එම ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති ද යන්න සහ එය ප්‍රමාණවත්ද යන්න පරීක්ෂා කර බලා වාර්තාවක් ලබාදෙන ලෙස හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දැනුවත් කිරීමටත් දැනට ඒ බව පැමිණිලිකාර පාර්ශවය වෙත දන්වා යැවීමටත් තීරණය කරන ලදී.

11. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (04) යටතේ දැක්වෙන වග, ඉරිදාපොල, තුම්මෝදර හි පදිංචි ආර්. පී. ජී. ඉනෝකා වන්දුමාලි මහත්මිය විසින් “අසල්වැසියන්ට හානි සිදුවන ලෙස හැසිරීම.” යන හිසින් යුතුව 2018.12.04 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව අනුව නේවාසික කලාපයක පිහිටා ඇති බැවින් පරිසර බලපත්‍රය ද, කර්මාන්ත භාවිතය සඳහා ඉඩම් අනුමැතිය ද, ගොඩනැගිලි අනුමැතිය ද, පරිසර අධිකාරිය මගින් ශබ්දය පිළිබඳව පරීක්ෂා කර බලා අනුමැතිය ද ලබාගත යුතු බවට දක්වා ඇති අතර එම නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස තුම්මෝදර, ඉරිදාපොල, වග, නො. 49/4 ලිපිනයෙහි ගරාජය පවත්වාගෙන යනු ලබන එච්.එච්. ඉන්ද්‍රානි යන අයගේ දරුවන් වෙත දන්වා යැවීමටත් නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ද යන්න පිළිබඳව සොයා බලා නැවත මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමටත් තීරණය කරන ලදී.

12. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (05) යටතේ දැක්වෙන තුම්මෝදර, හල්පේ වත්ත, පුස්සැල්ලාව ප්ලාන්ටේෂන් සමාගම විසින් “හල්පේ වත්ත - කුණු කසළ විධිමත්ව බැහැරලීම පිළිබඳවයි.” යන හිසින් යුතුව 2018.12.07 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, නොදිරන කසළ ප්‍රමාණය පිළිබඳව සෞඛ්‍ය පරිපාලක මහතාගේ වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

13. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (06) යටතේ දැක්වෙන වග, නෙළුවත්තුවුව, නො. 200/2 හි පදිංචි ඩබ්.ඩී. වන්දිකා සමන්මලී මහත්මිය විසින් “කළුගල් කොරියක් ආරම්භ කිරීමට විරුද්ධවයි.” යන හිසින් යුතුව 2018.12.06 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

14. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (13) යටතේ දැක්වෙන “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම. සුබර ගොවිපල, අංක 171/5, බෝගහලන්ද, පහත්ගම, හංවැල්ල” යන හිසින් යුතුව අංක WE/CM/PSW/FD/A40/17205/2017 යටතේ 2018.10.30 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

15. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (14) යටතේ දැක්වෙන “ගරාජය - අංක 75 ඒ, හයිලෙවල් පාර, පහත්ගම, හංවැල්ල” යන හිසින් යුතුව 2018.12.07 දිනැතිව යොමුකරන

ලද ලිපිය සම්බන්ධයෙන් භංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව මෙම ගරාජයට අයත් භූමිය තුළ පවතින කසළ සෞඛ්‍ය ක්‍රමානුකූලව බැහැර කර පවිත්‍රව පවත්වාගත යුතු බවද, විසිරී පිත්තාරු සංවෘත ස්ථානයක් තුළ පමණක් සිදුකළ යුතුවුවද, වාහන කොටස් ආවරණ වහලක් සහිත ස්ථානයක් තුළ පමණක් ගබඩා කළයුතු අතර මදුරුවන් බෝ නොවන අයුරින් පවත්වා ගත යුතු බවද, සුනඛයෙකු ඇතිදැඩි කරන්නේනම් දඩාවතේ යා නොහැකි වන අයුරින් ආවරණයක් සහිත ස්ථානයක ඇතිකළ යුතු බව සහ 2019 වර්ෂය සඳහා වාර්ෂික වෙළඳ බලපත්‍රය, පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගත යුතු බවට ද නිර්දේශ දක්වා ඇත. එම නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙස ගරාජයේ හිමිකරු වන භංවැල්ල, පහත්ගම, හයිලෙවල් පාර, අංක 75 ඒ හි පදිංචි ආර්.ඒ. ජයන්ත පුෂ්පකුමාර මහතා වෙත දන්වා යැවීමටත්, එම නිර්දේශයන් ක්‍රියාත්මක කර ඇති ද යන්න පිළිබඳව භංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමටත් තීරණය කරන ලදී.

16. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 - (15) යටතේ දැක්වෙන “පාරිසරික පැමිණිල්ල - වඩු මඩුව, අංක 179/2, වෙහෙරගල මාවත, වේරගල, පාදුක්ක.” යන හිසින් යුතුව අංක WP/CM/PSW/WP-C/01/00245/2018 යටතේ 2018.10.15 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාළ පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව අනුව මෙම ස්ථානය සඳහා පරිසර බලපත්‍ර හා වෙළඳ බලපත්‍ර මෙතෙක් ලබාගෙන නොමැති බවද, මීට ඉහතදී ලද මහජන පැමිණිල්ලකට අනුව ස්ථානය පරීක්ෂා කර දෙන ලද උපදෙස් අනුව යන්ත්‍ර භාවිතයෙන් ලී ඉරිම් හා නිෂ්පාද කටයුතු යාබද නිවසට බාධාවක් නොවන පරිදි සිය ගෘහයේ පිටුපසට ගෙනගොස් සිදුකිරීමට කටයුතු කර ඇති බවද, ලී කුඩු ආදිය බාහිර පරිසරයට නිකුත් නොවන සංවෘත ගොඩනැගිල්ලක් තුළ නිෂ්පාදනය කිරීම සඳහා ගොඩනැගිල්ලක් ඉදිකරමින් පැවතිය ද නිසියාකාරව ස්ථිරව එය ආවරණය කිරීම සිදුකිරීම ප්‍රමාණවත් නොවන බවද, මෙම අඩුපාඩු සපුරා නීත්‍යානුකූලව බලපත්‍ර ලබාගන්නා ලෙස දුන් උපදෙස් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවට ද දක්වා ඇත. එබැවින් මෙම නිර්දේශ සම්පූර්ණ කර අදාළ බලපත්‍ර ලබාගන්නා ලෙස පාදුක්ක, වේරගල, වෙහෙරගල මාවත, අංක 179/2, දරණ ස්ථානයේ පිහිටි ලී මඩුවේ හිමිකරු වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

17. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 - (16) යටතේ දැක්වෙන “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම වාර්නිෂ් හා පොලිෂ් නිෂ්පාදන කර්මාන්තය, අංක 292, ඉහළ කොස්ගම, කොස්ගම.” යන හිසින් යුතුව අංක WP/CM/MKD/TR/A70/8262/2013 යටතේ 2018.12.11 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් වාර්නිෂ් හා පොලිෂ් නිෂ්පාදන කර්මාන්තය මේ වනවිට ක්‍රියාකාරී මට්ටමේ පවතින්නේද යන්න සහ පරිසර බලපත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අදාළ කරුණු පිළිබඳ වාර්තාව ඉදිරි කාරක සභාව සඳහා ලබාගැනීමට තීරණය කරන ලදී.

18. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 - (17) යටතේ දැක්වෙන “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සුබර ගොවිපල, රොස්වැලි එස්ටේට්, කඩුගොඩ දකුණ, කඩුගොඩ, වග.” යන හිසින් යුතුව අංක WE/CM/PSW/FD/A40/9265/2013 යටතේ 2018.12.11 යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව

ලැබී නොමැති බැවින් සුඛර ගොවිපල මේ වනවිට ක්‍රියාකාරී මට්ටමේ පවතින්නේද යන්න සහ පරිසර බලපත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අදාල කරුණු පිළිබඳ වාර්තාව ඉදිරි කාරක සභාව සඳහා ලබාගැනීමට තීරණය කරන ලදී.

19. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (18) යටතේ දැක්වෙන “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම කුකුළු ගොවිපල, මිලිලගහවත්ත, කනම්පැල්ල, කොස්ගම.” යන හිසින් යුතුව අංක WE/CM/PSW/FD/A40/11035/2014 යටතේ 2018.12.13 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් කුකුළු ගොවිපල මේ වනවිට ක්‍රියාකාරී මට්ටමේ පවතින්නේද යන්න සහ පරිසර බලපත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අදාල කරුණු පිළිබඳ වාර්තාව ඉදිරි කාරක සභාව සඳහා ලබාගැනීමට තීරණය කරන ලදී.

20. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (21) යටතේ දැක්වෙන “අභියාචන අංක : ඊපීඑල් 36/2016 පී කරුණාරත්න මහතා විසින් වග, බ්‍රැන්ඩ්ගම්පල, අංක 47/2 ඒ ස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන තරිඳු මෝටර්ස් වෙත පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ අභියාචනය” යන හිසින් යුතුව අංක 02/08/ඊපීඑල්36/2018 යටතේ 2018.12.13 දිනැතිව උක්ත අභියාචනය සම්බන්ධ සාරාංශ සටහන හා තීන්දුව සමඟ යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

21. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (23) යටතේ දැක්වෙන “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය” යන හිසින් යුතුව අංක WE/CM/PSW/MP/A53/14360/2016 යටතේ 2018.12.18 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව මෙතෙක් කැණීම් කටයුතු ආරම්භ කර නොමැති අතර පදිංචි නිවාස වලින් දුරස්ථ පිහිටා ඇති බවත් පරිසර ගැටලු හා මහජන පීඩාකාරී තත්ව ඇතිවීමේ අවධානම අවම බැවින් අනෙකුත් ආයතනවල කොන්දේසිවලට යටත්ව කැණීම් කටයුතු කරගෙන යාම සුදුසු බවට නිර්දේශ කර ඇති බැවින් මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

1. “ව්‍යාජ පිඹුර සකස් කිරීම පිළිබඳව.” යන හිසින් යුතුව වග, නෙළුවත්තුඩුව, නො. 198 හි පදිංචි එල්.පී. පියල් විජේතුංග මහතා විසින් 2019.01.18 දිනැතිව සීතාවක ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් අංක 440 ග්‍රාම සේවා වසමේ ඉහල හංවැල්ලේ පදිංචි ඔල්ගා අතුකෝරල යන අය විසින් අනවසරයෙන් සත්ව ගොවිපලක් පවත්වාගෙන යන අතර එම ගොවිපල පවතින ඉඩමට යාම සඳහා ඇති පාර අඩි 12 ක් වන අතර ඇය විසින් අඩි 20 හා 30 ක පාරක් ඇති බවට ව්‍යාජ පිඹුරක් සකස්කර සැලසුම් කමිටුව මගින් එය අනුමත කරගෙන ඇති බැවින් මෙම ගැටළුකාරී තත්වය නිරාකරණය කරදෙන ලෙස ඉල්ලමින් අංක 5441 ව්‍යාජ පිඹුරේ පිටපතක්, අංක 3809 පිඹුරේ පිටපතක්, දිවුරුම්

ප්‍රකාශය, පත්තිරු පිටපතක් සහ අංක 5394 ඔප්පුවේ පිටපතක් සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ඉඩම් මැනුම් සභාවෙන් තීරණයක් ලබාගැනීම සඳහා ඉල්ලීම් කර ඇති බැවින් එම තීරණය ලද පසු ඉදිරි කටයුතු කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

2. “පවත්වාගෙන යන අවිචුලල් වැඩපළක් සම්බන්ධවයි මේ” යන හිසින් යුතුව 2019.01.15 දිනැතිව සාලාව, අකරවිට ප්‍රධාන මාර්ගයට මායිම්ව ඇති මිවිත උයන නමින් පවත්වාගෙන යන වෙන්දේසි ඉඩමෙහි මැනක සිට කුමාරි නැමති තැනැත්තියක විසින් විදුලිය මඟින් ක්‍රියාකරන අධික ශබ්දයක් නිකුත් වන අවිචුලල් යන්ත්‍රයක් භාවිතයෙන් අවිචුලල් වැඩපළක් පවත්වාගෙන යන බවත් මෙමඟින් නිකුත් වන අධික ශබ්දය අසල ගම්වාසීන් හට ද නිතර නිතර කුඩා දරුවන්ගේ නින්දට බාධා පමුණුවන බවද, සුළඟින් ගෙනෙන සියුම් ගල් කුඩු දූවිලි බවට පත්වෙමින් නිරන්තරයෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයන්ට භාජනය වන බවද දක්වමින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් ඉදිරිපත්කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් සහ ඉඩම් හිමිකරුගේ වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

3. “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම එස්.ඒ.එස්. ලංකා සර්විස් සෙන්ටර්, නො. 59/4, මිරිස්වත්ත, පුවක්පිටිය.” යන හිසින් යුතුව අංක WE/CM/PSW/TR/A70/3609/09 යටතේ 2018.12.19 දිනැතිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් උක්ත සඳහන් කර්මාන්තය සඳහා අප විසින් යොමුකරන ලද 2017.01.16 දාතම සහිත පාරිසරික ආරක්ෂණ බලපත්‍රය වාර්ෂිකව අළුත්කිරීමේ අයදුම්පත්‍රය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2017.01.16 සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු අනුව ඉල්ලුම් පත්‍රයේ අඩුපාඩු සපුරා නැවත ඉදිරිපත් කරන ලෙස 2017.02.27 දින යවන ලද ලිපියට ද, 2017.08.11 දින යවන ලද සිහිකැඳවීමේ ලිපි වලට ප්‍රතිචාර නොලද බැවින් 2017.11.17 සහ 2018.01.16 දාතම සහිත පසු විපරම් ක්ෂේත්‍ර පරීක්ෂණයේදී වාහනවලින් ඉවත් කරන අපවිත්‍ර තෙල් කර්මාන්ත භූමියේ පසට එක්දැස් වන ලෙස මුදාහැර ඇති බවත් ගෘහ පාලනය ඉතා අසතුටුදායක බැවින් පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බව දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

4. කුම්මෝදර, ඉරිදාපොළ, වග, නො. 25 හි පදිංචි ටී.පී.ඩී. තිලක් අතුල නානායක්කාර මහතා විසින් “ඉරිදාපොළ මංසන්ධියේ ප්‍රධාන බෝක්කුව සහිත කාණුව පිරිසිදුකොට සහ පිළිසකර කර දීමට කාරුණිකව ඉල්ලා සිටිමි.” යන හිසින් යුතුව 2019.01.14 දිනැතිව එකී ස්ථානයෙහි වැහි වතුර පමණක් නොව කඩවල්වලින් ඉවත් කරනු ලබන අපජලය ද සෑම මොහොතකම පැමිණීම නිසා කාණුවේ පස් නිරන්තරයෙන් ගොඩදැමීමට සිදුව ඇති බවත් තවදුරටත් වත්තට පස් දමාගත නොහැකි බැවින් සහ එම කාණුව පිළිසකර කරගැනීමෙන් නිවසට යාමට ප්‍රධාන පාර සකසා ගැනීමට හැකිවන බැවින් මේ පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව,

මේ සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

5. හංවැල්ල, සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් “හංවැල්ල පොදු වෙළඳ සංකීර්ණයේ රැඳී සිටින යාවකයින් ඉවත්කරගැනීම.” යන නිසින් යුතුව අංක DSS/01/13/11/08-2018 යටතේ 2018.12.31 දිනැතිව උක්ත කරුණට අදාලව අප විසින් 2018.12.19 දිනැතිව යවන ලද ලිපියට පිළිතුරු ලෙස හංවැල්ල පොදු වෙළඳ සංකීර්ණයේ අනවසරයෙන් රැඳී සිටින යාවකයින් විසින්, වෙළඳ සංකීර්ණය අපිරිසිදු කිරීම හේතුවෙන් එම ස්ථානයේ ව්‍යාපාරික කටයුතු කරගෙන යනු ලබන ව්‍යාපාරිකයින් මෙන්ම පැමිණෙන පාරිභෝගිකයින්ද අපහසුතාවයට පත්වන බැවින් එම යාවකයින් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් ස්ථානාධිපති, පොලිස් ස්ථානය, හංවැල්ල වෙත යවන ලද ලිපියේ පිටපත කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

6. “අනවසර කාණුවක් සම්බන්ධවයි.” යන නිසින් යුතුව 2013 වර්ෂයේ ජනවාරි මස 15 වන දින අප විසින් කොස්ගම, අකරවිට, ස්වර්ණ ජයන්ති රණවිරුගම, අංක 05 හි පදිංචි ඒ.ඩබ්.ආර්. පුෂ්පකුමාර මහතා වෙත කොස්ගම, අකරවිට, ආනන්දගම, අංක 179 දරණ ස්ථානයේ පදිංචි ඩබ්.එස්. මල්කාන්ති මීයගේ ඉඩමේ මායිමට වන සේ වැසි ජලය බැසයාම සඳහා කාණුවක් ඉදිකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී විසින් කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂාවට අනුව හියුම් පයිප්ප යොදා ක්‍රමවත් ලෙස ජලය බැස යාම සඳහා කාණුවක් ඉදිකළ යුතු බවට වාර්තා කර ඇති අතර මේ සම්බන්ධයෙන් විධිමත් පරිදි කටයුතු කරන තෙක් අනවසරයෙන් කාණුව ඉදිකිරීම වහාම නතර කරන ලෙස යවන ලද ලිපියට අදාලව වර්තමාන තත්වය සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීමට කාරක සභාව තීරණය කරන ලදී.

7. “2017 සැප්තැම්බර් 01 දින ප්‍රකාශයට පත් කරන ලද නව රෙගුලාසින් මගින් තහනම් කරන ලද පොලිතින් සම්බන්ධ දැනුවත් කිරීම.” යන නිසින් යුතුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2019.01.16 දිනැතිව පොලිතින් භාවිතය අවම කිරීම සඳහා වර්තමාන රජය විසින් නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදන 06 අතුරින් 2034/37 ගැසට් පත්‍රයට අනුව දේශපාලන, සමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථා සඳහා සියලුම ආකාරයේ පොලිතින් වර්ග සැරසිලිවලට භාවිතා කිරීම තහනම් කර ඇති බවත් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලදී මෙන්ම වෙනත් සියළු උත්සව සංවිධානයේදී සැරසිලි සඳහා පොලිතින් හා ප්ලාස්ටික් භාවිතයෙන් වැළකී පරිසර හිතකාමී සැරසිලි යොදා ගැනීමටත් 2034/36 ගැසට් නිවේදනය මගින් තහනම් කර ඇති පොලිතින්/ප්ලාස්ටික් අඩංගු කසල හෝ පහසුවෙන් දැවෙන ප්ලාස්ටික් අඩංගු වෙනත් ද්‍රව්‍ය එලිමහනේ පිලිස්සීම නොකරන ලෙස බලසීමාවට අයත් ආයතන, පුද්ගලයින් හා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස දක්වමින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කළ අතර මේ සම්බන්ධයෙන් අදාල ආයතන දැනුවත් කිරීමට තීරණය කරන ලදී.

8. “FSA හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමට අදාලව හු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් ලබාදී ඇති බලපත්‍රය සම්බන්ධයෙනි.” යන නිසින් යුතුව හු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් 2019.01.10 දිනැතිව 439 දිද්දෙණිය උතුර ග්‍රාම නිලධාරී වසමේ FSA හෝල්ඩින්ග්ස්

පුද්ගලික සමාගමට අදාලව කැණීම් බලපත්‍රයක් ලබාදීමේදී, 1992 අංක 33 දරණ පතල් හා බණිජ ද්‍රව්‍ය පනතට අනුකූලව ලබාගත යුතු නිර්දේශයන් මූලිකව ලබාගෙන ඇති අතර පරීක්ෂණ පිපිරුමට අනුකූලව ලැබී ඇති භූ කම්පන අගයන් සහ වාතයේ අධිපීඩන මට්ටම් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබා දී ඇති පරාමිතීන්ට වඩා අඩු අගයන් බව අනාවරණය වීම හේතුවෙන්ද ගල්වලවල් ආශ්‍රිත තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් පවත්වන ලද සාකච්ඡාවේදී පවතින ගැටලු වලට කොන්දේසි මාලාවක් ඇතුළත් කර කැණීම් බලපත්‍රයක් ලබාදීමට හැකි බවට තීරණය කිරීම හේතුවෙන් 2018.04.09 දින FSA හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙත කැණීම් බලපත්‍රය නිකුත් කළ බව දක්වමින් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති, අසේල ඉද්දවෙල මහතා විසින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

- 9. “නුරානි කඳු ප්‍රදේශයේ දැනට පවත්වාගෙන යනු ලබන ගල් කැණීමේ ස්ථානවලට අදාල කැණීම් බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව සිතාපත පරිසරය සුරැකීමේ සංවිධානය විසින් 2018.11.14 දිනැතිව නුරානි කඳු ප්‍රදේශයේ පවතින කළුගල් කර්මාන්ත 14 ක් සඳහා බලපත්‍රවල කාලසීමාවන් ඉදිරි වර්ෂයට දීර්ඝ නොකරන ලෙස ඉල්ලමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත යවන ලද ලිපියෙහි සිතාපත ප්‍රාදේශීය සභාව වෙත එවන ලද ලිපියේ පිටපත කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.
- 10. FSA හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම විසින් 2019 වර්ෂය සඳහා වෙළඳ බලපත්‍රය ලබාගැනීමට ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍රය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් ලබාදී ඇති වාර්තාව අනුව මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගැනීමෙන් හා පරිසර කමිටුවේ නිර්දේශ ලබාගැනීමෙන් පසු වෙළඳ බලපත්‍රය ලබාදීම සුදුසු බවට වාර්තා කර ඇත. මේ සම්බන්ධයෙන් දැඩිලෙස මහජන විරෝධතා පවතින බැවින් වෙළඳ බලපත්‍රය ලබානොදීමට කාරක සභාව තීරණය කරන ලද බව FSA හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙත දන්වා යැවීමටත් එහි පිටපත් මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත දන්වා යැවීමටත් තීරණය කරන ලදී.
- 11. “නිවාස හතක අපවිත්‍ර ජලය මාගේ නිවස අසල කාණුවට බැහැර කිරීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව කොස්ගම, සාලාව, අංක 23/1 හි පදිංචි කේ.ඒ.එස්.සී. ජයසිංහ මහතා විසින් ඔහුගේ නිවස අසල නිවාස හතක පදිංචිකරුවන් සුනඛයන් නැවීම, එම කුඩු මළමුත්‍ර යනාදිය ද, නිවසින් බැහැර කරන අපවිත්‍ර ජලය ද ඔහුගේ ඉඩමේ ඇති කාණුවට බැහැර කිරීම හේතුවෙන් ගෙවතු වගාව සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස විනාශ වී ඇති බවත්, වැසිකාලයට එම ජලය වැසි ජලය සමඟ මුසුවී ඉඩම පුරා සති ගණන් රඳා පැවතීම නිසා මැසි මදුරුවන් බෝ වී ගැටළු රාශියකට මුහුණ දී ඇති බැවින් මෙම අසාධාරණය පිළිබඳව සොයා බලා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
- 12. “ශ්‍රී මෝටර්ස්, සන්රයිස් පාර්ක්, කොස්ගම යන ස්ථානයේ පවත්වාගෙන යන අනවසර වාහන නඩත්තු කිරීමේ හා පින්තාරු කිරීමේ මධ්‍යස්ථානය සම්බන්ධව” යන හිසින් යුතුව ප්‍රදේශවාසීන්

විසින් 2019.01.20 දිනැතිව වාහන නඩත්තු කිරීමේ හා පින්කාරු කිරීමේ ස්ථානය පිළිබඳව සිතාවක ප්‍රාදේශීය සභාවට ලිඛිතව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ද සහිතව දැනුවත් කර ඇති බවත් 2018.12.04 දින ප්‍රාදේශීය සභාව තුළ දී පැවති සාකච්ඡාවේදී 2018.12.31 දින එම ස්ථානයේ වැඩකටයුතු නතර කරන ලෙස අදාළ අයට දැනුම් දුන් නමුත් මේ වනවිටත් එහි වැඩකටයුතු කරගෙන යන අතර ඒ සඳහා භාවිතා කරනුයේ සන්රයිස් පාර්ක යන ඉඩමේ නේවාසික බිම් කොටසක් වන 359/බී/04 බිම් කොටසට අයත් මාර්ගය බවද දක්වමින් මේ සඳහා ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවයක් ඇති බව ප්‍රාදේශීය සභාව දැනුවත් වී තිබියදී ඒ සඳහා වෙළඳ බලපත්‍රය නිකුත් කර ඇති බැවින් එය අවලංගු කර මෙම ගරාජය එම ස්ථානයෙන් ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, 2018.12.24 දින පැවති පරිසර හා පහසුකම් කාරක සභාවේ පෙර කමිටු ප්‍රගතිය අංක 06 යටතේ ශ්‍රී මෝටර්ස් ආයතනයට පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගැනීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදී ඇති කොන්දේසි වලට යටත්ව වෙළඳ බලපත්‍රය ලබාදීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවමින් මධ්‍යම පරිසර අධිකාරිය, කොට්ඨාශභාර ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර මැතිතුමා, කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා, ශ්‍රී මෝටර්ස් ආයතනයේ හිමිකරු වන ශ්‍රී කුමාර් මහතා සහ ප්‍රදේශවාසීන් කැඳවා ඉදිරි කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම සුදුසු බවට තීරණය කරන ලදී.

13. 1) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හංවැල්ල විසින් 2018 දෙසැම්බර් මස හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	22
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	2887
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	1462
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	27
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	1139
නිකුත් කළ නිවේදන ගණන	176
නඩු පැවරූ ගණන	15
දඩ මුදල	රු. 30,000 /-
මූමායනය කළ සංඛ්‍යාව	10

- 2) පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් යොමු කරන ලද 2018 දෙසැම්බර් මස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	13
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	1977

සෞඛ්‍ය මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	392
සෞඛ්‍ය මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	49
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	1972
නිකුත් කළ නිවේදන ගණන	05
නඩු පැවරූ ගණන	-
දඩ මුදල	-
මූලායනය කළ සංඛ්‍යාව	15

14. සීතාවක ප්‍රාදේශීය සභාවේ දිරන කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2018 දෙසැම්බර් මස ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	ප්‍රතිචක්‍රීයකරණය සඳහා රැගෙන ආ දිරන කසළ ප්‍රමාණයකිලෝ	75640
02	නිෂ්පාදනය කළ කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	3995
03	අලෙවි කළ ප්‍රමාණය කි.ලෝ.	4225
04	ඉතිරි කොම්පෝස්ට් ප්‍රමාණයකි.ලෝ.	1315
05	අලෙවි කිරීමෙන් ලද ආදායම රු.	රු. 84,500/-

සීතාවක ප්‍රාදේශීය සභාවේ නොදිරන කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2018 නොවැම්බර් මස ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	කඩදාසි/කාඩ්බෝඩ් කි.ලෝ.	2460
02	පොලිතින්/ප්ලාස්ටික් කි.ලෝ.	10440
03	වීදුරු කි.ලෝ.	5725
04	යකඩ හා වෙනත් ලෝහ කි.ලෝ.	19
05	ටින් බෙලෙක්ක කි.ලෝ	837
06	බියර් ටින් කි.ලෝ.	70
07	පෙට් බෝතල් කි.ලෝ	467
08	පොල් කටු කි.ලෝ	165
09	වීදුලි උපකරණ කි.ලෝ.	-
10	CFL බල්බ් කි.ලෝ	-
11	ගෝනි උර කි.ලෝ.	-

12	අධික උෂ්ණත්වයෙන් පිළිස්සීම සඳහා පුත්තලමට රැගෙන ගිය නොදිරන කසළ ප්‍රමාණය කි.ලෝ.	13100
	මුළු එකතුව	33283
13	අලෙවි කිරීමෙන් ලබාගත් ආදායම රු.	රු. 168,442/-
14	ප්‍රතිවක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ මුළු නොදිරන කසළ ප්‍රමාණය කිලෝ.	53687


15. පාදුක්ක/හංවැල්ල සෞඛ්‍ය නිලධාරී කාර්යාල මඟින් පවත්වාගෙන යනු ලබන නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනේ 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ප්‍රදේශ සහ දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව වැඩසටහන් සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදෙන ලදී.


දිනය	ආවරණය කරනු ග්‍රාම නිලධාරී වසම්
2019.02.02	හංවැල්ල/ඉහල හංවැල්ල/නිරිපොල
2019.02.09	පින්තවල උතුර/දකුණ
2019.02.16	කළුඅග්ගල/සුදුවැල්ල
2019.02.23	මලගල


03. සාකච්ඡා සටහන්.

1. වග හංදියේ පවතින කාණුවට අපවිත්‍ර ජලය යොදන බවට පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳව සොයාබලන ලෙස පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා වෙත දන්වා සිටින ලදී.
2. කොස්ගම මහා විද්‍යාලය දොල ඉහල පිහිටි සුසාන භූමියේ වල් බිහිවී ඇති බැවින් පිරිසිදු කරදෙන ලෙසට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා කරන ලද ඉල්ලීම අනුව සතියේ සුදුසු දිනයක් යොදා එළිපෙහෙලි කිරීමට තීරණය කරන ලදී.


අද දින පැවති පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේදී ගන්නා ලද ඉහත සඳහන් තීරණ ඇතුළත් පරිසර හා පහසුකම් කාරක සභා වාර්තාවට එකඟ වෙමින් පහත අත්සන් කළමි.

1.ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
.....


2.ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
.....


3.ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රුපසිංහ මැතිතුමා
.....


4. ගරු කාරක සභික - ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය
.....


5.ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා
.....


6.ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
.....


7.ගරු කාරක සභික - ඉන්ද්‍රානී සෙනෙහෙලනා පද්මසීලි මැතිතුමිය
.....


කාරක සභාවේ වැඩ කටයුතු ප.ව. 2000 ට නිමාවට පත් විය.

2019.01.22 වන දින,
සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී.

